

රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය

හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ භූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතු ඉඩම් හා ගොඩනැගිලි 08ක සහ වාහන හා යන්ත්‍ර සූත්‍ර අයිතම් 12ක වටිනාකම ප්‍රාග්ධනික කර නොතිබීම නිසා ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායකවීමේ ගිණුම රු.9,807,226 ක් අඩුවෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වත්කම් වටිනාකම නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසාන වන විට සභාවට විරුද්ධව නඩු 04ක් හා සභාව විසින් ගොනු කරන ලද නඩු 05ක් විභාග වෙමින් පැවතිය ද එම තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් හෙළිදරව් කර නොතිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේ දී නඩු සම්බන්ධ තොරතුරු ඇතුළත් කිරීමට කටයුතු කරන බව.	අසම්භාව්‍ය සිද්ධීන් මූල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් හෙළිදරව් කළ යුතුය.
(ඇ) මූල්‍ය ප්‍රකාශනවල හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශයෙහි කාලපරිච්ඡේදය සඳහා වන වත්කම් අත්පත් කර ගැනීම් රු.28,526,212ක් ලෙස දක්වා තිබුණ ද, දේපල, පිරිසත හා උපකරණවලට අදාළ සටහන 06 අනුව 2024 වර්ෂයේ එකතු කිරීම් රු.17,438,839ක් වීමෙන් රු.11,087,373කින් නොසැසඳුනි.	2025 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වෙනසට හේතු හඳුනාගෙන නිවැරදි කළ යුතුය.

1.6.2 නොසැසඳු පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගිණුම් විෂයයන් 04කට අදාළව සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන අනුව හා උපයෝගී ලේඛන අනුව ශේෂ අතර රු.14,782,163ක නොසැසඳීම් පැවතුණි	වෙනස සොයා නිවැරදි කරන බව.	වෙනස හඳුනාගෙන නිවැරදි කළ යුතුය.

1.7 අනුකූලතාවීම්

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 107 වගන්තිය	අනතුරුදායක ගස් සම්බන්ධව 2020 සිට 2024 දක්වා කාල පරිච්ඡේදය තුළ ලැබී තිබුණු පැමිණිලි 31ක් සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි.	අනතුරුදායක ගස් ඉවත් කිරීම සඳහා ලැබී තිබුණු පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කර ලේකම් වෙත වාර්තා කරන ලෙස විෂයය නිලධාරී වෙත උපදෙස් ලබා දුන් බව.	ප්‍රාදේශීය සභා පනතේ 107 වගන්තිය අනුව කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571	වසර 02 ඉක්මවූ වටිනාකම රු.7,017,351 ක් වූ තැන්පතු ශේෂ 292ක් නිරවුල්කර නොතිබුණි.	වසර 02 ඉක්මවූ තැන්පත් නිරවුල් කිරීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.1,482,015ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.2,108,248ක් විය.

2.2. ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේ න්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	6,922,360	5,125,528	5,239,362	1,682,998	8,377,360	5,125,042	5,198,885	3,178,475
කුලී	23,615,000	22,640,986	23,038,744	576,256	30,164,250	21,076,395	21,541,467	8,622,783
බලපත්‍ර ගාස්තු	975,248	749,187	749,187	226,061	775,050	-	809,925	-
වෙනත් ආදායම්	14,164,620	833,052	14,377,158	-	12,873,000	1,171,700	15,157,038	-
එකතුව	<u>45,677,228</u>	<u>29,348,753</u>	<u>43,404,451</u>	<u>2,485,315</u>	<u>52,189,660</u>	<u>27,373,137</u>	<u>42,707,315</u>	<u>11,801,258</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසානයට හිඟහිටි වරිපනම් බදු ශේෂය රු.1,545,101ක් වූ අතර එම ශේෂය තුළ වසර 05ට වැඩි රු.1,014,247ක ශේෂ ද විය.	2025 ජනවාරි හා මාර්තු මාසවල අවස්ථා 03කදී දේපල තහනම් කර ඇති බව හා අවුරුදු 05ට වැඩි ශේෂ අය කරගැනීම සඳහා ඉලක්ක ලබාදී ඇති බව.	හිඟ ආදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට හිඟ අක්කර බදු ශේෂය රු.110,416ක් වූ අතර, ඒ තුළ වසර 05ට වැඩි රු.94,083ක ශේෂයක්ද විය. එහෙත් එම ශේෂ නිරවුල් කර ගැනීමට සමාලෝචිත වර්ෂය තුළදී ද කටයුතු කර නොතිබුණි.	අක්කර බදු සත්‍යක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බව හා ශේෂ නිරවුල් කිරීමට කටයුතු කරන බව.	හිඟ අක්කර බදු අයකර ගැනීමට කටයුතු කළ යුතු ය.
(ඇ) වසර 05කට වඩා වැඩි කාලයක සිට හිඟහිට ඇති පොදු වෙළඳපොළ කඩ කාමර කුලී රු.94,240ක් හා වසර 03ට වඩා වැඩි කාලයක සිට අයවිය යුතුව පවතින පොදු වෙළඳපොළ කඩ කාමර දඩ කුලී රු.6,667,020ක් සමාලෝචිත වර්ෂය තුළ ද අය කරගෙන නොතිබුණි.	හිඟ ශේෂයට අදාළ කඩ කාමරය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු පරීක්ෂණයක් සිදු කරන බව හා හිඟ දඩ කුලී කපා හැරීම සඳහා ආණ්ඩුකාරවර අනුමැතියට ඉදිරිපත් කර ඇති බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකණ්ඩ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අඟුරුවැල්ල ප්‍රදේශයේ කඩකාමර 10ක අයිතිය ප්‍රාදේශීය සභාව සතු නොවන බව දන්වමින් කඩ කාමර හිමියන් විසින් කඩ කුලී ගෙවීම 2019 වර්ෂයේදී නතර කර තිබුණි .ඒ වන විට එම බදුකරුවන්ගෙන් හිඟ කුලී හා දඩ සමඟ රු.1,392,410ක් සභාවට අයවිය යුතුව පැවැතිණි. එම කඩ කාමරවල අයිතිය පිළිබඳ ගැටළුව නිරාකරණය කර ගැනීමට කටයුතු නොකර සභාව විසින් 2019 ඔක්තෝබර් මස සිට එම කඩ කාමරවල බිල් කිරීම් ද නතර කර තිබුණි.	හිඟ දඩ කුලී මුදල් කපාහැරීම සඳහා ආණ්ඩුකාරතුමියගේ අනුමැතියට ඉදිරිපත් කර ඇති බව.	අයිතිය පිළිබඳ ගැටළුව නිරාකරණය කර ගැනීමට කටයුතු කර කුලී අයකර ගත යුතුය.

(ආ)	විවිධ කාර්යයන් සඳහා 2019 සිට 2022 දක්වා අවස්ථා 07කදී ලැබී තිබුණු රු626,848.ක් හා ඉඩම් කට්ටි කිරීම වෙනුවෙන් ලැබී තිබුණු සියයට 01ක බදු මුදල් රු431,059.ක් පොදු තැන්පත් ගිණුමේ රඳවාගෙන තිබුණි.	ආදායමට ගැනීමට කටයුතු කරමින් පවතින බව.	ලැබී ඇති මුදල් නියමිත කාර්යය සඳහා යෙදවිය යුතුය.
(ඇ)	සභාව සතු හරිත උද්‍යාන බහුකාර්ය ගොඩනැගිල්ල, මළාපවාහන පිරිපහදු පද්ධතිය, සතිපොල ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ල සහ ප්‍රමාණයෙන් අක්කර 07 රුඩ් 02 පර්චස් 16.5ක් වූ ඉඩම් 08ක හා ප්‍රමාණය දක්වා නොතිබුණ ඉඩම් 05ක වටිනාකම් තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	දේපල තක්සේරු කර 2025 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේදී ගිණුම් ගත කරන බව.	දේපල වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කළ යුතුය.

3.2 නිශ්කාර්යය වත්කම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2019 සැප්තැම්බර් මස ප්‍රාදේශීය සභාවට පවරාදී තිබුණු හරිත උද්‍යාන බහුකාර්ය ගොඩනැගිල්ල සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් අභාවිතව පැවතුණි.	ගොඩනැගිල්ලේ පහත මාලයේ ඉඹුලාන ආයුර්වේදය ස්ථාපිත කිරීමට නියමිත අතර ඉහළ මහල දේශන ශාලාවක් ලෙස කුලියට ලබා දීමට කටයුතු සිදුකරමින් පවතින බව.	සභාව සතු වත්කම් ඵලදායී ලෙස උපයෝජනය කළ යුතුය.
(ආ) ජල සම්පාදන අමාත්‍යාංශය විසින් 2022 ජනවාරි 04 දින ප්‍රාදේශීය සභාවට පවරාදී තිබුණු ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (WASSIP) යටතේ ඉදිකරන ලද මළාපවාහන පිරිපහදු පද්ධතියට අයත් රසායනාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අභාවිතව පැවැතිණි.	ඉදිරියේ දී කිසියම් කටයුත්තක් වෙනුවෙන් සේවක පුරප්පාඩු සපුරාගෙන මෙම ගොඩනැගිල්ල භාවිතා කිරීමට කටයුතු කරන බව.	සභාව සතු වත්කම් ඵලදායී ලෙස උපයෝජනය කළ යුතුය.
(ඇ) සන අපද්‍රව්‍ය ඒකකය තුළ 2015 වර්ෂයේ දී ස්ථාපනය කර තිබුණු කොම්පෝස්ට් හලර් යන්ත්‍රය එදින සිටම භාවිතා නොකර නිෂ්කාර්යව තිබීමෙන් එහි මෝටර් අක්‍රීය වී දැල් හා බෙල්ට් ද භාවිතයට ගත නොහැකි ලෙස දිරාපත්ව තිබුණි.	යන්ත්‍රය ක්‍රියා කරවීම සඳහා තෙකළා විදුලිය ලබාගැනීමට වර්ෂ ගණනාවක් ගත වූ බවත්, මේ වන විට යන්ත්‍රය දිරාපත්ව ඇති අතර භාණ්ඩ සමීක්ෂණ නිර්දේශ ප්‍රකාරව කටයුතු කිරීමට නියමිත බව.	සභාව සතු වත්කම් ඵලදායී ලෙස උපයෝජනය කළ යුතුය.

3.3 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) 2017 හා 2022 වර්ෂවල සිට අක්‍රීයව පවතින ට්‍රැක්ටර් රථ 03ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අළුත්වැඩියා කිරීමට කටයුතු කර නොතිබුණි.	භාණ්ඩ සමීක්ෂණ නිර්දේශ ප්‍රකාරව කටයුතු කරමින් පවතින බව.		අළුත්වැඩියා කිරීමට හෝ අපහරනය කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) සබරගමුව පළාත් සභාවෙන් 2015 වර්ෂයේදී ලැබී තිබුණු කම්පැක්ටර් ටෙලරය සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අභාවිතව තිබුණි.	පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් මේ සඳහා විසඳුමක් ඉල්ලා ලිපි ඉදිරිපත් කර ඇති බව.		සභාව සතු වත්කම් ඵලදායී ලෙස උපයෝජනය කළ යුතුය.